

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගමේ 2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ හා අලාභ ප්‍රකාශනය සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති වලින් සමන්විත 2024 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වාගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 අඛණ්ඩ පැවැත්ම සම්බන්ධයෙන් වූ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවය

මූල්‍ය ප්‍රකාශනවල 2.1.5 සටහන වෙත මම අවධානය යොමු කරවමි. එහි සමාගමේ අඛණ්ඩ පැවැත්ම විස්තර කර ඇත. ඒ අනුව සමාගමේ එකම අරමුණ ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සාම්පූර්ණ හි මෙගාවොට් 50 ක (මෙගාවොට් 100 දක්වා පුළුල් කල හැකි) සූර්ය බලශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම දක්වා තිබුණි. සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2022 වර්ෂයේ අගෝස්තු 01 වන දින මෙගාවොට් 50 ක සූර්ය බලශක්ති සංවර්ධන කටයුතු සඳහා තාවකාලික අනුමැතිය ලබාදී ඇති අතර, මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් 2022 සැප්තැම්බර් 13 වන දින යොමු නියමයන් (Terms of Reference) නිකුත් කර තිබුණි. ඒ අනුව පාරිසරික බලපෑම ඇගයීම (Impact of Environmental Evaluation) කටයුතු සිදුකිරීම සඳහා උපදේශකයෙකු පත්කර තිබුණු අතර, පාරිසරික ඇගයීම පිළිබඳව කෙටුම්පත් වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කර තිබුණි. ලංකා විදුලි බල මණ්ඩලය (CEB) සමග විදුලිබලය මිලදී ගැනීමේ ගිවිසුම අවසන් කිරීම සඳහා තවදුරටත් සාකච්ඡා කරමින් පැවති අතර, සමාලෝචිත වර්ෂය සඳහා සමාගමේ ක්‍රියාකාරකම් සඳහා දරන ලද මුළු වියදම රුපියල් 13,005,462 ක් වූ අතර, එය විස්තීරණ ආදායම් ප්‍රකාශනයේ පරිපාලන වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.

1.4 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබලවන්නේ ඒවා දුස්ස්‍රෝතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.

- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති වල උචිතභාවය, ගිණුම්කරන ඇස්තමේන්තු වල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව්කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සහ
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

(අ)	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
	2021 නොවැම්බර් 16 දින නිකුත් කරන ලද රජය සතු ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත්පොතෙහි 2.3 වගන්තිය	ක්‍රියාකාරී සැලැස්ම සහ වාර්ෂික අයවැය ලේඛනය සමඟ අවසන් වරට සකස් කර ඇති උපාය මාර්ගික සැලැස්ම මව් සමාගමට ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත් සමාගම මෙම අවශ්‍යතාවයට අනුකූල වීමට අපොහොසත් වී තිබුණි.	කළමනාකාරීත්වය අදහස් දක්වා නොමැත.	රජය සතු ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත් පොතෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

(ආ) 2022 මාර්තු 11 දින අත්සන් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලය, NTPC ලිමිටඩ් සහ සීමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම අතර ඇති ඒකාබද්ධ සහ කොටස් හිමි ගිවිසුම 2.2.2 (අ) වගන්තිය (ii) සහ (iv)

අවම වශයෙන් මසකට වරක් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්විය යුතු විය. කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් තුනක් පමණක් පවත්වා තිබුණි. තවද, ව්‍යාපෘතියේ අරමුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වාර්තා විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.

කළමනාකාරීත්වය දක්වා නොමැත.

අදහස්

ගිවිසුමෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

11.6 වගන්තිය

මාර්තු, ජුනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් යන මාසවල අවසාන දිනයෙන් පසු දින 30 ක් ඇතුළත, සමාගම විසින් අධ්‍යක්ෂකවරුන් වෙත කාර්තුමය මූල්‍ය සහ මෙහෙයුම් වාර්තා, කාලපරිච්ඡේදයට අදාළ අනුමත අයවැයට සාපේක්ෂව පවත්නා මූල්‍යමය බැඳීම් සහ වියදම් පිළිබඳ සාරාංශයක්, වාර්තාකරන දිනට වාර්තා කරන දිනයෙන් අවසන් වන පෙර මාස තුනක් සඳහා අයවැයට අදාළ කාර්යසාධන වාර්තාවක් අධ්‍යක්ෂක මණ්ඩලය නියම කළ හැකි ආකාරයෙන් ලබාදිය යුතුය. කෙසේ වෙතත්, සමාගම ඉහත අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කර නොතිබුණි.

කළමනාකාරීත්වය දක්වා නොමැත.

අදහස්

ගිවිසුමෙහි අවශ්‍යතාවයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.

2021 නොවැම්බර් මස නිකුත් කරන ලද අංක 01/2021 දරණ චක්‍රලේඛය, රජය සතු ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම් අත්පොතෙහි 6.7 වගන්තිය

2024 මාර්තු 31 වන දිනට රුපියල් 47,869,038 ක (ධාරණ වටිනාකම) දේපළ, පිරිසට සහ උපකරණවල පැවැත්ම තහවුරු කිරීම සඳහා භාණ්ඩ සමීක්ෂණය සමාගම විසින් සිදු කර නොතිබුණි.

2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර නොමැති අතර, මුළු වත්කම් වටිනාකමෙන් රුපියල් මිලියන 47.5 ක ප්‍රමාණයක් ආරක්ෂිත වැට සහ වත්කම් භාවිත නිමිකම් (වත්කම් බදු දී ඇති ඉඩම) වලින් සමන්විත වේ.

භාණ්ඩ සමීක්ෂණයක් මගින් දේපළ, පිරිසට සහ උපකරණවල පැවැත්ම තහවුරු කිරීමට පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රුපියල් මිලියන 11 ක පාඩුවක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ පාඩුව රුපියල් මිලියන 9.1 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රුපියල් මිලියන 1.9 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට මූල්‍ය ආදායමේ අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 ජූලි 17 වන දින, ජාලක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක නිරතවීම සහ පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම වෙනුවෙන් සමාගම රුපියල් මිලියන 57.5 ක මුදලක් ගෙවා තිබුණි. බලපත්‍රයේ නියමයන් සහ කොන්දේසි වලට අනුව, මෙම බලපත්‍රය නිකුත් කළ දින සිට වසරක් ඇතුළත (2023 ජූලි 18) ව්‍යාපෘතිය එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කළ යුතු අතර, එම කාලසීමාව තුළ වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට අපොහොසත් වුවහොත්, මෙම බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය ඇත. කෙසේ වෙතත්, ව්‍යාපෘතියේ වාණිජ මෙහෙයුම් සමාලෝචිත වර්ෂය අවමන් වන විටත් ආරම්භ කර නොතිබුණි.	50 MW ජාලය හරහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා SLSEA වෙතින් බලශක්ති බලපත්‍රයේ වසරක දීර්ඝ කිරීමක් (එනම් 2025-07-17 දක්වා) TPCL වෙත ලැබී ඇත.	බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමට පියවර ගත යුතුය.
(ආ) උක්ත බලපත්‍රයේ නියමයන් සහ කොන්දේසි වලට අනුව, ව්‍යාපෘතියේ අරමුණු ලඟාකර ගැනීම දැක්වෙන ප්‍රගති වාර්තාවක් වසරේ සෑම කාරතුවක් අවසානයේදීම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ඉදිරිපත් කළ යුතු විය. කෙසේ වෙතත්, ව්‍යාපෘති ගිවිසුම මේ වන විටත් අත්සන් කර නොතිබුණි.	ලංකා විදුලිබල මණ්ඩලය සමග ව්‍යාපෘති ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින් ව්‍යාපෘති ප්‍රගති වාර්තා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇත.	මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කොට සාකච්ඡා කටයුතු ආරම්භ කළ යුතුය.
(ඇ) සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලිය අනුව සමාගමේ අරමුණ ලෙස ත්‍රිකුණාමලය - සාම්පූර් 50 MW සූර්ය බලාගාරයක් සංවර්ධනය කිරීම, ඉදිකිරීම, ස්ථාපිත කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම දක්වා තිබුණි. මෙම (50 MW) සූර්ය බලාගාරයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවට අනුව, මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීමෙන් වාර්ෂික කාබන් (CO ₂) ටොන් 91,434 ක් නිකුත් වීම අවම කිරීමත්, වාර්ෂිකව ඒකක මිලියන 124.4 ක පමණ බලශක්තියක් ජනනය කිරීමත් අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය හේතුවෙන්, වාර්ෂික විදුලි උත්පාදනය සහ වාර්ෂික CO ₂ අවම කිරීමේ අරමුණු අපේක්ෂා කළ පරිදි	ලංකා විදුලිබල මණ්ඩලය සමග ව්‍යාපෘති ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ව්‍යාපෘතිය කාලෝචිත ලෙස ක්‍රියාත්මක කළ හැක. ව්‍යාපෘති ආයු කාලය තුළ බලශක්ති උත්පාදනය සහ CO ₂ විමෝචන ඉලක්ක සපුරා ගත හැක.	ව්‍යාපෘතිය ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට සහ ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතුය.

සාක්ෂාත් කර ගැනීමට නොහැකි වී තිබුණි.

3.2 ව්‍යාපෘති හෝ ප්‍රශ්න වැඩ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සාම්පූර්ණ හි මෙගාවොට් 50 ක සූර්ය බලාගාරයක් පිහිටුවීමට සමාගමට 2018 වසරේදී කැබිනට් අනුමැතිය ලැබී තිබුණි. කෙසේ වෙතත්, එම බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2024 මාර්තු 31 දින දක්වා ආරම්භ කර නොතිබුණි. සමාගම විසින් මෙහෙයුම් කටයුතු කිසිවක් සිදුකර නොතිබුණද, සමාලෝචිත වර්ෂය සඳහා පරිපාලන වියදම් ලෙස රුපියල් මිලියන 11.2 ක් වැය කර තිබුණි. 2024 මාර්තු 31 දිනට සමාගමේ සමුච්චිත රඳවාගත් අලාභය රුපියල් මිලියන 635.2 කි.	2018 වර්ෂයේදී කැබිනට් අනුමැතිය ලැබුණද, සමාගමේ ඉදිරි ගමන පිළිබඳව කොටස් හිමියන් (CEB සහ NTPC) අතර සාකච්ඡා මාලාවක් පැවතුණි. අධ්‍යක්ෂ මණ්ඩල වාර්තා සමාලෝචනය මගින් 50 MW සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අප සාකච්ඡා කළ කරුණු පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැක. කෙසේ වෙතත්, බොහෝ හේතු නිසා බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගතවූ බව අපි පිළිගනිමු. 2023/24 වර්ෂයේදී රුපියල් මිලියන 11.2 ක පාඩුවක් සිදුවී ඇත්තේ කොටස් හිමියන්ගේ අවධානය විය මත සමාගමට ක්‍රියාත්මක වීම සඳහා වසරකට දැරීමට සිදුවිය වූ අවම මෙහෙයුම් වියදම් ප්‍රමාණය දැරීමට සිදුවූ බැවිනි.	විදුලි බල උත්පාදනය තුළින් ආදායම් උපයා ගැනීම සඳහා ව්‍යාපෘතිය ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 තිරසාර සංවර්ධන අරමුණු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
තිරසාර සංවර්ධන අරමුණු (SDG) පිළිබඳ එක්සත් ජාතීන්ගේ “2030 න්‍යාය පත්‍රයට” අනුකූලව සියළුම රාජ්‍ය ආයතන එහි විෂය පථය යටතේ ඉලක්ක සහ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට දායක විය යුතුය. කෙසේ වුවද, සමාගම විසින් තිරසාර සංවර්ධන අරමුණු සහ සාක්ෂාත් කරගත යුතු ඉලක්ක සහ ප්‍රගතිය මැනීම සඳහා සුදුසු දර්ශක හඳුනාගෙන නොතිබුණි.	ව්‍යාපෘති ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු සාක්ෂාත් කර ගත යුතු තිරසාර සංවර්ධන ඉලක්ක සහ ප්‍රගතිය මැනීම සඳහා සුදුසු දර්ශක හඳුනාගැනීමට TPCL විසින් කටයුතු කරනු ඇත.	සමාගම තිරසාර සංවර්ධන ඉලක්ක පිළිබඳ එක්සත් ජාතීන්ගේ “2030 න්‍යාය පත්‍රයට” අනුකූල විය යුතුය.